

## නාගරික දිලිඹු ජනතාව සඳහා පොදු නිවාස ව්‍යාපෘතිකරණය

ආර්.එෂ්. ටෙසිකා කංචනා\*

### සංක්ෂේපය

ලෝකයේ ඕනෑම රටක හෝ සමාජයක ආර්ථික සමාජ කාර්සාධනය එහි නිවාසවල ප්‍රමිතිය මගින් මැන දැක්විය හැකිය. ගෝලිය නිවාසකරණය ඉතිහාසයේ මුල් කාලවකවානු තුළ පැවති මානව ශිෂ්ටාචාරයන් මස්සේන්, පසුකාලීනව විවිධ රාජ්‍ය ප්‍රතිපත්තින් අනුවත් පරිණාමය වී තිබේ. රටක පවතින ආර්ථික, සමාජ සහ සංස්කෘතික, දේශපාලනය අහියෝගයන් කෙරෙහි අවධානය යොමු කිරීමේදී නිවාසකරණයේ ඇතිවන වෙනස්කම් මගින් ඇතිවන බලපැමුව පිළිබඳවද අවධානය යොමු කරලීම වැදගත් වේ. විශේෂයෙන්ම මැතකාලීනව ගෝලිය ශිෂ්ට නාගරික වර්ධනයන් සමඟ පැන නගින විවිධ අහියෝගයන් භමුවේ නාගරික නිවාසකරණය සම්බන්ධයෙන් තැවත තැවතත් අවධානය යොමු කිරීමේ අවශ්‍යතාවය මතුව පවතී. විශේෂයෙන්ම තෙවන ලොව රටවල නගර ආශ්‍රිතව දිලිඹු ජන පිරිසක් අඩුපහසුකම් සහිත ජනාචාස වල දිවි ගෙවනු ලබයි. ප්‍රශ්නයේ නිවාසයක අවශ්‍යතාවය ඔවුන් සතු වේ. ඒ අනුව ලෝකයේ සහ ශ්‍රී ලංකාවේ නාගරික දිලිඹු ජනතාව උදෙසා ක්‍රියාත්මක කරන ලද හා තවදුරටත් ක්‍රියාත්මක කෙරෙන නිවාස ව්‍යාපෘතින් සහ එමගින් ප්‍රතිදානය කෙරෙන්නා වූ බලපැමු උපයුක්ත කොට ගනිමින් සිදුකෙරෙන විවරණයක් මෙහි අන්තර්ගත වේ.

### හැඳින්වීම

රටක ආර්ථික සංවර්ධනයේ අප්‍රතිච්ඡලයක් ලෙසට නාගරිකරණය හැඳිනගත හැකිය. 2008 වර්ෂයේදී ලෝක ඉතිහාසයේ පළමු වරට ලෝක ජනගහනයෙන් හරි අඩක්ම නගරාශ්‍රිතව ජ්වත් වූ බව වාර්තා විය. 2014 වර්ෂය වන විට ලොව නාගරික ජනගහනය ලෝක මුළු ජනගහනයෙන් 54%ක් විය(United Nations ,2014). විශේෂයෙන්ම තුන්වන ලෝකයේ රටවල නාගරිකරණයේ කැපී පෙනෙන ශිෂ්ට වර්ධනයක් වර්තමානයේදී හඳුනා ගත හැකිය. මෙම සංවර්ධනය වෙමින් පවතින්නා වූ කලාප වල තුළ තැගෙනහිර ආසියා හා පැසිගික් රටවල 52%ක්ද, ලකින් ඇමරිකා හා කැරිබියන් ප්‍රදේශයේ 78%ක්ද, මැද පෙරදිග හා උතුරු අප්‍රිකාවහි 60%ක්ද, දකුණු ආසියාවහි 33%ක්ද, උප සහරා අප්‍රිකානු කලාපයෙහි 37%ක්ද, 2014 දී නාගරිකරණය වී ඇති බව වාර්තා වී ඇතේ. ආසියා හා අප්‍රිකානු කලාප තුන්වන ලෝකයේ සෙසු කලාප අභිඛා ඉහළ නාගරික වර්ධනයක් පෙන්වුම් කරලයි. 2050 වර්ෂය වන විට ආසියාවේ 64%ක්ද, අප්‍රිකානු කලාපයේ 56%ක්ද දක්වා ශිෂ්ට නාගරිකරණයක් වාර්තා වනු ඇතැයි ප්‍රක්ෂේපණය කර තිබේ(World Urbanization Prospects,2014). මෙසේ ශිෂ්ට නාගරිකරණයන් සමඟ ගැටුපු රසක් විද්‍යාමානව පවතී. නාගරිකරණ ක්‍රියාවලිය හා බැඳුණු අඩු ආදායම්ලාභී ජනගහනයන් ඒ හා බැඳුණු අවිධිමත් ජනාචාසකරණයන් එලෙස නාගරිකරණය ඇසුරෙන් හඳුනාගත හැකි ප්‍රබල ගැටුපුකාරී තත්ත්වයකි. මෙම අඩු පහසුකම්

\* නාවකාලීක කළීකාචාර්ය, තුළේල විද්‍යා අධ්‍යක්ෂණ අංශය, kchesika@yahoo.com

සහිත ජනාධාරු අතර පැල්පත් හා මූඩුක්කු වැනි ජනාධාරු බිජිවී ඇති අතර ඒවායේ ජ්වත් වන ප්‍රජාව සාමාජිය, ආර්ථික, නේවාසික, දේශපාලනික අවකාශය හා භූමිකා වශයෙන් ආන්තික තුවන් ලෙස හඳුන්වා ඇත (PERLMAN,1976). රටක නාගරික සංවර්ධන ක්‍රියාවලියේදී මෙන්ම පුද්ගල ජ්වත් තත්ත්වය ඉහළ නැංවීමේදී අඩු පහසුකම් සහිත ජනාධාරු ව්‍යාපෘත්ව පැවතීම ප්‍රබල බාධකයක් ලෙසට හඳුනා ගත හැකිය. මෙම තත්ත්වයන්ට විසඳුම් ලෙසින් රාජ්‍ය අංශයේ මැදිහත් විම මගින් නාගරික දිලිඹ කොටස් සඳහා පොදු නිවාස ව්‍යාපෘති ක්‍රියාත්මක කර ජනතාව ඒවායේ පදිංචි කරවීම සිදු කරනු ලබයි. රටක සංවර්ධන ක්‍රියාවලියේ අන්තර්ගත එක් පියවරක් වශයෙන් මෙවන් ව්‍යාපෘතීන් පිළිබඳවත් ඒවායේ සාර්ථකත්වය පිළිබඳවත්, පදිංචි කරවනු ලබන ප්‍රජාව ඒවාට නිසි අන්දමින් අනුගත වනවාද යන්න කෙරෙහින් අවධානයට ලක්කිරීම වැදගත් වේ. යුතෙස්සේ කුරියර් සගරාවට අනුව පෝර්ජ්.ලී. ගෞඩියර් විසින් පෙන්වා දී ඇති පරිදි, මිනිස් වර්ගයා පදිංචිකරුවන් ලෙසට මූලික කොටස් 3කට බෙදා දැක්විය හැකිය. එනම්,

1. ගැනීමත් සුදුසුම වාකාවරණය තෝරා ගැනීමට හැකි පිරිස
2. වැඩි තෝරා ගැනීමේ තිදහසක් නොමැති පිරිස
3. උක්ත කාණ්ඩ 2 ට අතරමැදි පිරිස

ලෝකය තුළ පාලක පන්තියට තිතැතින්ම අයිතිවාසිකම් හිමි වේ. නමුත් තෝරා ගැනීමේ හැකියාවෙන් අඩු මට්ටමක සිටින පුද්ගලයන්ට තම මූලික අවශ්‍යතාවයන් පවා සාක්ෂාත් කර ගැනීමේ හැකියාව අවම මට්ටමක පවතී. මෙහිදී එම වැඩි තෝරා ගැනීමේ තිදහසක් නොමැති පිරිස හා අතරමැදි පිරිස ලෙස නාගරිකව දිවි ගෙවන අඩු ආදායම්ලාභී ප්‍රජාව හැදිනගත හැකිවේ. ඔවුන් උදෙසා රටක රාජ්‍ය අංශයේ මැදිහත්වීම මත පොදු අරමුදල් යටතේ පොදු නිවාස ව්‍යාපෘතිකරණය ක්‍රියාත්මක කෙරේ.

ලෝකයේ නාගරික දිලිජු කොටස් සඳහා නිවාස ව්‍යාපෘතිකරණයේ ආරම්භය ඇතිවූයේ බටහිර රටවලිනි. ලන්ඩ්නයේ ප්‍රසිද්ධ "පැරණී නිකොල්"(Old Nichol)යන මූඩුක්කුවාසින් උදෙසා ලොව ප්‍රථම පොදු නිවාස ව්‍යාපෘතිකරණය ක්‍රියාත්මක කරන ලදී. එංගලන්තයේ 19වන ගතවර්ෂයේදී ඇරුණි කාර්මික විෂ්ලේෂණය් සමග නාගරිකරණය වඩාත් තීවු විය. නගරවලට සංකුමණයට පිරිස් සඳහාද ප්‍රමාණවත් නිවාස පහසුකම් නොවේ. ඒ අනුව 1885 දී එංගලන්තයේ රාජකීය කොමිෂඩ මගින් වැඩිකරන කමිකරු පංතිය වෙනුවෙන් නිවාස ව්‍යාපෘතිකරණ පනත(Housing of the Working Classes Act of 1885) ගෙනාජින ලදී. එමගින් ජනතාව තුළුදුසු භූමිවලින් ඉවත්කරවීමත්, නිවාසවල වැඩිදියුණුව ඇතිකිරීමත් උදෙසා ක්‍රියාකාරීම සම්බන්ධයෙන් රාජ්‍ය අංශය සවිබලගැන්වීම අරමුණු කරන ලදී.

1930 සිට යුරෝපය හා ඇමරිකා එක්සත් ජනපදයේ පොදු නිවාස ව්‍යාපෘතිකරණය ආරම්භ විය. ඇමරිකා එක්සත් ජනපදයේ පොදු නිවාස ව්‍යාපෘතිකරණය සඳහා රජයේ මැදිහත්වීම සිදුවන්නේ 19වන ගතවර්ෂයේ අග හා 20වන ගතවර්ෂයේ මුල්භාගයේදීය. 1930න් ඉදිරි කාලයේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිවාස ව්‍යාපෘති ක්‍රියාත්මක කරන ලද්දේ මූඩුක්කු ඉවත්කිරීමේ අරමුණින් යුත්තවය. 1935 දී නිවියෝර්ක් නගරයේ ප්‍රථම ජාතික

නිවාස ව්‍යාපෘතිය දියත්කරන ලදී. නිවියෝර්ක් නගරයේ නිවාස අධිකාරිය (Newyork city Housing Authority - NYCHA) මගින් ඇමෙරිකා එක්සත් ජනපදයේ පොදුනිවාස ව්‍යාපෘතිකරණය සඳහා ඉහළ දායකත්වයක් ලබා දීම නිවාස ව්‍යාපෘතිකරණය සඳහා එරට පැවති කැපකිරීම මතාව පිළිඹිඛ කරයි. 1978 දී දියත්කරන ලද අංශ 8 නිවාස වැඩසටහන් (Section 8 Housing Program) මගින් නිවාස ඉදිකිරීම හා පහසුකම් සැපයීම සම්බන්ධයෙන් පොද්ගලික අංශයද මැදිහත්කරුවන් බවට පත්කරගන්නා ලදී. 1993 දී නිවාස හා නාගරික සංවර්ධන අංශය මගින් HOPE VI වැඩසටහන දියත්කළ අතර එමගින් විවිධ ආදායම් මට්ටම වල පුද්ගලයින් සඳහා නිවාස ව්‍යාපෘති ඇතිකරන ලදී.

ආසියානු කළාපයද ලෝකයේ දිසු නාගරිකරණ වර්ධනයක් හඳුනාගත හැකි රටවල්වලින් යුත්ත ප්‍රදේශයකි. මෙහිදී දිසු නාගරිකරණයක් සමග එම රටවල්ද නාගරික දිලිඹු ජනගහනය උදෙසා පොදු නිවාස ව්‍යාපෘතිකරණය කෙරෙහි ඉහළ අවධානයක් යොමුකර ඇති ආකාරය හඳුනාගත හැකිය. විනයේ පොදු නිවාස ව්‍යාපෘතිකරණය පිළිබඳ අවධානය යොමුකිරීමේදී වින රජය විසින් පොදු නිවාසකරණය විවිධ ප්‍රහවයන් ඔස්සේ ඇතිකර තිබේ. එනම් නව නිවාස, අතහැර දමන ලද ඉඩම් හා පරණ මහල් නිවාස ආදිය අඩු මුදලක් යටතේ කුලියට ලබාදීම සිදුකරයි. මෙය අඩු පිරිවැය කුලී නිවාස (Lian ZU fang - Low Rent Housing)ලෙස හඳුන්වනු ලබයි. මෙම අඩු පිරිවැය කුලී නිවාස සංකල්පය විනයේ 1998 ප්‍රතිපත්ති ප්‍රකාශය මත පදනම් වූවකි. විශේෂයෙන්ම ලෝකයේ ඉහළම ජනගහනයක් ජීවත්වන රට වශයෙන් වින ජාතිකයන්ගේ නිවාස ගැටුවට නිසි විසඳුමක් ලෙසට පොදු නිවාස ව්‍යාපෘතිකරණය හඳුනාගත හැකිය. විනයේ මේ වනවිට ක්‍රියාත්මක වන 12වන පස් අවුරුදු සැලසුම යටතේ 2015 වනවිට මිලියන 36ක්වූ නිවාස ඉදිකිරීම ඉලක්කගතකර තිබේ. අතිතයේදී වින රාජ්‍යයේම කොටසක්ව පැවති හොංකොං හිද පොදු නිවාස ව්‍යාපෘතිකරණය ක්‍රියාත්මකවේ. හොංකොං රජයේ ප්‍රධානතම නිවාස ප්‍රතිපත්තිය වන්නේ පොදු නිවාස ව්‍යාපෘතිකරණයයි. රටේ ජනගහනයෙන් මිලියන 7.8කට ආසන්න ජනගහනයක් පොදුනිවාසවල ජීවත්වේ. ආසියානු කළාපයේ පොදු නිවාස ව්‍යාපෘතිකරණය සම්බන්ධයෙන් සිංගප්පූරුවටද වැදගත් ස්ථානයක් හිමිවේ. 274Km<sup>2</sup> ක් තරම් කුඩා භුම් ප්‍රමාණයකට හිමිකම් කියනු ලබන සිංගප්පූරුව මැලේසියානු රාජ්‍යයට අයත්ව පැවති රටක් වූ අතර 1965 සිට පුරුණ ස්වාධීන රාජ්‍යයක් බවට පත්විය. 1954 දී සිංගප්පූරුවේ බලයට පත්වූ අගමැති ලි ක්වාන් යු (Lee Quan Yu) විසින් සිංගප්පූරු ආර්ථික සංවර්ධනය ප්‍රධාන කරුණු ලක් යටතේ සැලසුම් කරන ලදී. එනම්,

01. සංජු විදේශ ආයෝජන දිරිගැනීම්.
02. රාජ්‍ය අංශය ප්‍රමුඛ කරගත් කාර්මික සංවර්ධනය.
03. නාගරික සංවර්ධනය.

එහිදී රටේ පොදුකාරය ස්වාධීන වර්ධනය කිරීමට පියවර ගත් අතර රාජ්‍ය නිවාස යොළනා ක්‍රම මගින් නිවාස සංවර්ධනය සඳහා විශේෂ අවධානයක් යොමුකරනු ලැබේය. ඒ

අනුව අතිතයේ සිටම සිංගප්පූරුව පොදු නිවාස ව්‍යාපෘතිකරණය සම්බන්ධයෙන් පුරෝගාමී ආසියාතික රාජ්‍යයක් ලෙස නම දරයි. වර්තමානය වනවිට සිංගප්පූරුව 100%ක්ම නාගරිකරණය වූ රටකි. එහි පොදු නිවාස ව්‍යාපෘතිකරණ (Public Housing) මගින් නාගරිකරණයෙන් සමග ඇතිවන නිවාස අවශ්‍යතාවය සපුරා තිබේ.

මැත කාලීනව හිසු නාගරිකරණයෙන් සමග විවිධ අභියෝග යසකට ඉන්දියාවට මූහුණ පා තිබේ. විශේෂයෙන්ම අඩු පහසුකම් සහිත ජනාධාරී ව්‍යාපෘතිය නාගරිකරණය හා බැඳුණු ප්‍රබල ගැටුවක් බවට පත්ව තිබේ. මුම්බායි නගරයේ මුළු ජනගහනයෙන් 60%ක් අවශ්‍යමත් හෝ මූඩික්කු නිවාස වල ජ්‍යෙන් වේ. රාජ්‍ය අංශය මේ සඳහා විවිධ වූ ප්‍රවේශයන් ඔස්සේ නිවාසකරණ ව්‍යාපෘතින් දියත් කර ඇති අතර මෙම ව්‍යාපෘතින් සඳහා ලෝක බැංකු ආධාර යටතේ ඉහළ දායකත්වයක් ලැබේ තිබේ.

#### ශ්‍රී ලංකාවේ නාගරික දිළිඳු කොටස් සඳහා නිවාස ව්‍යාපෘතිකරණය

පුද්ගල කාර්යභාරයක් හා වගකීමක් ලෙස පැවති ශ්‍රී ලංකාවේ නිවාසකරණ ක්‍රියාවලිය යටත්විත්තකරණයන් සමග ක්‍රියාත්මක වෙළඳාම මුල්කරගත් ආර්ථිකය තුළ නාගරිකරණය හා ආර්ථික පරිසරය වෙනස්වීම වැනි කරුණු හේතුවෙන් මත්තුව ගැටුපු හා අභියෝග හමුවේ සුවිශේෂ පරිණාමයකට ලක්ව ඇත. 1915 දී හඳුන්වා දෙනලද නිවාස හා නගර සංවර්ධන ආයුෂා පනත නිවාස සේෂ්‍රුයේ රාජ්‍ය මැදිහත්වීමක් සිදුවූ පළමු අවස්ථාව ලෙස හඳුන්වාදිය හැකිය. 1931 බොනමෝර් ආණ්ඩුකුමය හඳුන්වාදීමත් සමග ඇතිවූ රාජ්‍ය මන්ත්‍රණ සහා යුතුයෙදී එවකට රටේ ජනගහන වැඩිවීම හේතුවෙන් වාරි ව්‍යාපාර ඇතිකිරීම, ගොවි ජනපද සංවර්ධනය ශ්‍රී ලංකාවේ නිවාස හා ජනාධාරී සංවර්ධනය කෙරෙහි පුළුල් රාජ්‍ය මැදිහත්වීමක් සිදුවූ අවස්ථාවක් ලෙසට හඳුනාගත හැකිය. වියලි කළාපීය ජනපදකරණයෙදී රජය විසින් මුල්කාලීනව නිවාස ඉදිකර දුන් අතර පසුව ජනපදිකයන්ට නිවාස සඳහා ආධාර කරන ලදී. 1953 වසරේදී නිවාස විෂය වෙනුවෙන් වෙනමම අමාත්‍යාංශයක් පිහිටුවනු ලැබූ අතර 1954 වර්ෂයේ අංක 34 දරණ පනතින් ජාතික නිවාස දෙපාර්තමේන්තුව පිහිටුවනු ලැබූ අතර ජාතික නිවාස අරමුදලක් ඇතිකරන ලදී. ශ්‍රී ලංකාවේ නිවාස ව්‍යාපෘතිකරණය සම්බන්ධයෙන් වැදගත් කාල වකවානුවක් ලෙසට 1953-1971 අතර කාල සීමාව නම් දරයි. 1953-63 කාල සීමාවේ දී ශ්‍රී ලංකාවේ නාගරිකරණය තීවු වූ අතර නාගරික ජනගහනය 70.7% කින් වර්ධනය විමෙදි නාගරික නිවාසකරණය 75.5%කින් වර්ධනය වීම නාගරික නිවාසකරණය සම්බන්ධයෙන් පැවති ප්‍රමුඛතාව මනාව පිළිඹිඟු කරයි. නමුත් 1963-1973 කාල පරාසය වන විට නාගරික නිවාසකරණයේ තරමක් දුරට පහළ බැසීමක් පෙන්නුම් කර තිබේ. මෙම කාල වකවානුව තුළ ශ්‍රී ලංකාවේ නිවාස සංවර්ධනය සම්බන්ධයෙන් දැකිය හැකි සමස්ත ප්‍රවණතාවය වන්නේ ග්‍රාමීය අංශයේ අර්ධ ස්ථාවර නිවාස ඉදිකිරීම සම්බන්ධයෙන් ආයෝජනය කළ අතර නාගරික අංශයේ නිවාස ආයෝජන තුළ ඉහළ ආයෝජන ප්‍රමාණයක් ස්ථීර නිවාස ගොඩ නැංවීම සඳහා යොමු කිරීමයි.

ශ්‍රී ලංකාවේ නිවාස සංවර්ධනය ජාතික වැඩසටහනක් ලෙසින් දීපව්‍යාප්තව ක්‍රියාත්මක කිරීමේ අරමුණීන් 1979 දී ජාතික නිවාස සංවර්ධන අධිකාරිය පිහිටුවන ලදී. එම ආයතනය

මගින් ග්‍රාමීය නිවාස ව්‍යාපෘති මෙන්ම මහා පරිමාණයේ නිවාස සංකීර්ණ ඉදිකිරීම දක්වා තම සේවාවන් ව්‍යාප්ත කරනු ලැබේය. 1976 වර්ෂයේ දී පළමුවරට පවත්වන්නට යෙදුණ ලෝක ජනාධාරී සම්බුද්ධීය සම්ග නිවාස සේවායේ ඇතිව්‍ය නව ප්‍රවණතාවයන්ටද අවධානය යොමුකරමින් 1978 දී පිහිටුවන ලද නාගරික සංවර්ධන අධිකාරිය විසින් නාගරික පැල්පත් ප්‍රදේශවල අඩු ආදායම්ලාභී ප්‍රජාවගේ දායකත්වය ලබාගනීමින් ඒවා වැඩියුණු කිරීමේ ප්‍රතිපත්ති හඳුන්වා දෙනු ලැබේය. එසේම මෙම කාලවකවානුවේදී නිවාස සේවායේ දැකගතහැකි විශේෂ ලක්ෂණයක් වූයේ රජය ඉහළ හා මධ්‍යම පාංතික ආදායම් කාණ්ඩවල නිවාස අවශ්‍යතාවයන් සඳහා පොදුගලික අංය දිරිමත් කරමින් නිවාස කටයුතු ප්‍රජාල් කළද, නාගරික පැල්පත් වාසින්, වතු කමිකරුවන්, දේවරසින් වැනි විශේෂ අඩු ආදායම්ලාභී කාණ්ඩවල ජනතාවගේ නිවාස අවශ්‍යතාවයන් සඟයාදීම සඳහා විකල්ප නිවාස සංවර්ධන කුමවේද හඳුන්වාදෙමින් ඒ සඳහා සංශ්‍යුත මැදිහත්වීමත්ය.

ශ්‍රී ලංකාවේ නාගරික දිලිංග කොටස් සඳහා නිවාස ව්‍යාපෘතිකරණ ක්‍රියාමාර්ගයේදී වෙළඳපල පදනම් කරගත් භුවමාරු නිවාස උපායමාර්ග නාගරික ප්‍රදේශවලට හඳුන්වා දෙනු ලබන අතර, උපකාරක වර්ධන නිවාස ප්‍රශේෂයක් (Incremental Housing Approches) නාගරික නොවන ප්‍රදේශවලට හඳුන්වාදී ඇතේ. එම උපායමාර්ග මත පදනම් වී නාගරික දිලිංග කොටස් වෙත නිවාස ලබාදීම අතිතයේ සිටම සිදුව ඇතේ. කොළඹ නගරයේ අඩු ආදායම්ලාභී ප්‍රජාවට නිවාස පහසුකම් සැපයීමේ අරමුණින් යුත්තව ක්‍රියාත්මක කරන ලද වැඩසටහන් කෙරෙහි අවධානය යොමුකිරීමේදී 1960 දෙකයේදී පමණ රජය මහල් නිවාස ව්‍යාපෘතින් දියත්කළ අතර ඒවා කුලී පදනම මත පවරා දෙන ලදී. මෙම වැඩසටහන් 1970 කාල සීමාවේදී තවදුරටත් ප්‍රජාල් කරන ලද අතර එමගින් බස්නාහිර පළාතේ නාගරික ජනතාවට වඩාත් එලදායී ප්‍රතිලාභ අත්පත් විය. නිවාස, ආර්ථික වර්ධනය ප්‍රසාරණයට හා ජනතාවගේ පිවිතයේ ගුණාත්මකභාවය ඉහළ නැංවීමට හාවිත කළ හැකිය යන ඒකාගු ප්‍රකාශනය මත පදනම්ව 1977දී නිවාස දිග ලක්ෂයේ වැඩසටහන දියත් කරන ලද අතර එමගින් පොදුගලික නිවාස අයිතිය ඉහළ නැංවීම අරමුණු කරන ලදී. වැඩසටහනේ යාන්ත්‍රණය තුළ ස්වයං ආධාර යටතේ ග්‍රාමීය හා නාගරික නිවාස 50000 ක්ද, සංශ්‍යුත ඉදිකිරීම යටතේ නාගරික නිවාස 36000 ක්ද, යෙය පහසුකම් යටතේ නාගරික නිවාස 14000ක්ද ඉදිකිරීමට පියවර ගන්නා ලදී. 1981 වර්ෂයේදී මෙම වැඩසටහනේ අපේක්ෂිත ඉලක්ක කරා ලැබාවීමට හැකිවිය. නිවාස දිග ලක්ෂයේ වැඩසටහන යටතේ නාගරික නිවාස උප සැලැස්ම දියත් කරන ලදී. නාගරික සංවර්ධන අධිකාරිය යටතේ ක්‍රියාත්මක කළ මෙම නාගරික නිවාස උප සැලැස්මේ "නව ගම්ගොඩ සංකල්පය" යටතේ ඉඩම් බැංකුවක් පිහිටුවන ලද අතර එමගින් නාගරික පහල ආදායම්ලාභී ජන කණ්ඩායම් වලට වැඩි වශයෙන් මුඩුක්කු හා පැල්පත්වාසින්ට ඉඩම් ලබාදීම අනිප්‍රාය විය. මෙම වැඩසටහන කොළඹ නගරය තුළ සාර්ථක වූ නිවාස යෝජනා කුමයක් ලෙසට හැඳිනගත හැකිය. නමුත් දේපළ සංවර්ධනයත් සමග නිවාස ගොඩනැගීමෙහි ලා රජය නිරත වූයේ 1983 කාලවකවානුවෙන් පසුවය. එහිදී ඉඩම් වලින් උපරිම ප්‍රයෝගන ලබා ගත හැකි වන ලෙස මූලික නිවාස යෝජනා කුම 2ක් හඳුන්වා දෙනු ලැබේය.

1. තටුවූ නිවාස යෝජනා ක්‍රමය
2. ආධාර සහිත අත්තම් නිවාසයෝජනා ක්‍රමය

තටුවූ නිවාස යෝජනා ක්‍රමය යටතේ ඇතිකළ ප්‍රධාන නිවාස යෝජනා ක්‍රමය ලෙසට මාලිගාවත්ත මහල් නිවාස යෝජනා ක්‍රමය නම් දරන අතර වර්ග අඩු 490ක් වන නිවාස ඒකකයන් මේ යටතේ ඉදිකරන ලදී. මෙහි නිවාසක කුලී පිරිවයේ ජනතාවට දාරාගත තොගැකි විය. ආධාර සහිත අත්තම් නිවාස යෝජනා ක්‍රමය සාපේෂ්ඨ වශයෙන් සාර්ථක ආධාර ලත් අත්තම් නිවාස යෝජනා ක්‍රමයක් විය. මෙම නිවාස අර්ධ නාගරික ප්‍රදේශ වල ඉදිකරක ලද අතර වත්තල ප්‍රදේශයේ “හේකිත්තේ” සාපේෂ්ඨ වශයෙන් සාර්ථක ආධාර ලත් නිවාස ඒකක 45 කින් යුත් අත්තම් නිවාස යෝජනා ක්‍රමයකි.

මෙනයින් නිවාස සංවර්ධන අධිකාරිය මගින් කොළඹ අඩු පහසුකම් සහිත ජනාධානවල ජ්‍යෙෂ්ඨ පවුල් 15000කට වැඩි සංඛ්‍යාවක් සඳහා නිවාස වැඩිසටහන් ක්‍රියාත්මක කරන ලද අතර එමගින් අඩු ආදායම්ලාභී ප්‍රජාවන්ට යටිතල පහසුකම් සමග මූල්‍යමය හා තාක්ෂණික ආධාර ලබාදීම මගින් ඔවුන්ගේ නිවාසවල හා ජ්‍යෙෂ්ඨවන පරිසරයේ තත්ත්වය ඉහළ නැංවීමට හැකියාවක් ලැබේ. සමස්තයක් ලෙස 1980 දූෂණයෙන් පසුකාලීනව රජය හා පෙද්ගලික අංශයන්ගේ හවුල්කාරීත්වය තුළින් නිවාස සංවර්ධන කාර්යභාරය දියත්විය. තමුන් නාගරික අඩුපහසුකම් සහිත ජනාධානව වල වටිනා ඉඩම් නාගරික සංවර්ධන කටයුතු සඳහා තිබූ සාම්ප්‍රදායික අංශයන්ගේ වැඩිහිටි වූ අවස්ථාවලදී රජය ඒ සඳහා සාපුත්‍රවම මැදිහත්විය. තැවතත් 1990 දී රජය විසින් කොළඹ ජනතාවගේ නිවාස අවශ්‍යතාවය සපුරාලීම සඳහා මහල් නිවාස ඉදිකිරීමේ ප්‍රයත්ත්‍යායක් ගෙන ඇති තමුන් එය එතරම් සාර්ථකත්වයක් අත් කරගෙන තොමැත්. 1996 වර්ෂයේදී ජාතික නිවාස සංවර්ධන අධිකාරිය විසින් අඩු ආදායම්ලාභී කාණ්ඩා සඳහා නාගරික තැවත පදිංචිකිරීමේ නිවාස වැඩිසටහන (Urban Relocation Housing Program) සහ මධ්‍යම ආදායම්ලාභී කාණ්ඩා ඉලක්කකරගත් විකුණුමට පෙර නිවාස (Pre-Sale Housing) යනුවෙන් සමාන්තර වැඩිසටහන් දෙකක් ආරම්භ කරන ලදී. 1996 දී ඉස්කාන්ඩ්ල් නුවර පැවති 2වන ලෝක ජනාධාන සමුළුවේදී ප්‍රකාශයට පත්කර ඇති පරිදි තිරසාර නිවාස සහ මානව ජනතාව සංවර්ධනය කිරීම කෙරෙහි රජය විසින් විශේෂ අවධානයක් යොමුකරමින් නිවාස ව්‍යාපෘතිකරණය දියත් කරන ලදී.

1999 වර්ෂයේදී කොළඹ මහනගර සහා බල ප්‍රදේශය තුළ අඩුපහසුකම් ජනාධානවල පදිංචි පවුල්වලට තමා ජ්‍යෙෂ්ඨවන ඉඩමේ වටිනාකමට නව නිවාස තුවමාරු කරගැනීමට හෝ ඔවුන්ට වන්දී මුදලක් ලබාගැනීමට හැකිවන පරිදි ප්‍රමාණවත් නිවාස සැපයීමේ අරමුණ ඇතිව සීමාසහිත නිශ්චල දේපල තුවමාරු සමාගම (Real Estate Exchange (Pvt) Limited - REEL) විසින් තිරසර පුරවර වැඩිසටහන ආරම්භකර තිබේ. මෙහිදී නාගරික සංවර්ධන අධිකාරිය, ජාතික නිවාස සංවර්ධන අධිකාරිය, කොළඹ මහනගර සහාව යන රාජ්‍ය ආයතන කිහිපයකම සහනාගිත්වය මත මෙම තිරසර පුරවර වැඩිසටහන ක්‍රියාත්මක කරන ලදී. “පුද්ගලයින් සඳහා නිවාස සහ නාගරික සංවර්ධනය සඳහා අවකාශය” (Homes for the People and Space for the Urban Development) යන්න මත පදනම්ව සමස්ථ නාගරික

විරස්ථායි නිවාස සන්ධර්හයක්, පුරස්ත වෙළඳපල ආර්ථික මූලධර්ම සහ අනුකූලවන නව නිවාස උපායමාර්ග මාලාවක් මේ යටතේ ක්‍රියාවත න්‍යාචන ලදී. මෙම තිරසර පුරවර වැඩසටහන මගින් හඳුන්වාදෙනු ලැබූ නව සංකල්පයක් ලෙසට,

- බලෙන් ඉවත්කිරීම වෙනුවට අපුරුතින් නිවාස සැපයීම.
- ඉහළ සිට පහළට ප්‍රවේශයක් වෙනුවට පහළ සිට ඉහළට ප්‍රවේශයක්,
- සුවපහසුව ලබාදීම වෙනුවට නාගරික දිලින්දන්ට හැකියාව ලබාදීම,
- රාජ්‍ය අරමුදල් වෙනුවට ස්වයං මූල්‍ය සම්පාදනය

යනාදිය ඉදිරිපත් කෙරිණ. තිරසර පුරවර වැඩසටහන යටතේ ඉදිකරනු ලැබූ පළමු නිවාස ව්‍යාපෘතිය ලෙසට වනාතමුල්ලේ සහස්පුර නිවාස ව්‍යාපෘතිය නම් දරයි. ඇ.ඩොලර් මිලියන 13600කට වැඩි වටිනාකමකින් යුත් සින්නක්කර නිවාස අයිතිය ලබාදීමෙන් තිරසර පුරවර වැඩසටහනේ නිවාස අයිතිය පුළුල් කරනු ලැබූ අතර එකසත් ජාතින්ගේ මානව ජනාධාන සංවර්ධන වැඩසටහනේ 21 වන න්‍යාය පත්‍රයට පූර්ණ වශයෙන්ම අනුකූලවන පරිදි මෙම වැඩසටහන ක්‍රියාත්මක කරන ලදී.

මැත වකවානුවේදී නාගරික සංවර්ධන අධිකාරිය මගින් කොළඹ නගරයේ නාගරික පුනර්ජ්‍යතාව ව්‍යාපෘතිය ක්‍රියාත්මක කළ අතර ඒ යටතේ අඩුපහසුකම් සහිත ජනාධානවල ජ්‍යවත්වන පුද්ගලයින් විකල්ප මහල් නිවාස වල පදිංචි කරවීම සිදුකරනු ලැබේ. කොළඹ නගරයේ නාගරික කළාප 47ක් පිහිටි අඩුපහසුකම් සහිත ජනාධාන 1500ක පමණ වෙශෙන 65000ක් පමණක් පවතුනු සඳහා මේ යටතේ මහල් නිවාස සැපයීම සිදුකිරීමට නියමිතයි. දැනට මෙම ව්‍යාපෘතිය යටතේ දෙමෙනා මිනින්දෝසේන්පුර” නිවාස ව්‍යාපෘතියන්, 54 වත්ත, කොළඹ 08 පිහිටි “සිරසර උයන” නිවාස ව්‍යාපෘතියන් යන ව්‍යාපෘතින්හි ඉදිකිරීම නිමවා ජනතාව පදිංචි කරවා ඇත.

මේ අයුරින් නාගරික දිලිඳු කොටස් සඳහා නිවාස ව්‍යාපෘතිකරණ ක්‍රියාමාර්ග වල ප්‍රගතිය හඳුනා ගැනීමේදී නිවාස ව්‍යාපෘති වල සාර්ථකත්වයන්, ආන්තික ජනතාව ජ්‍යවතා නිසි අන්දමින් අනුගත වනවාද යන්නත් කෙරෙහින් මූලික අවධානයක් යොමුකළ යුතු වේ. ශ්‍රී ලංකාවේ නිවාස ගැටුවට මූලිකම හේතුන් වශයෙන්,

- ආර්ථික කුම සම්පාදනය හා හොඳික කුම සම්පාදනය
- හොඳික කුම සම්පාදනය හා නිවාස යෝජනා කුම
- ජනගහනයේ සමාජ.ආර්ථික මට්ටමට වඩා උසස් ප්‍රමිතින් තබා ගැනීමට බල කිරීම, යන අංශ 3 අතර නිසියාකාර සම්බන්ධීකරණයක් නොමැති වීම යන්න මූලිකවම හේතු සාධක වී තිබේ.

විශේෂයෙන් අර්ථ ගිජ්‍යාවාරගත ජන පිරිස් නව පිළිවා රටාවකට , නව පරිසරයකට යොමු කරවීමේදී එම ක්‍රියාවලිය අමේත්මිත පරිදිම ඉටුකර ගැනීමට හැකියාව ලැබේද යන්න කෙරෙහි අවධානය යොමු කළ යුතු වේ. පැල්පත් හා මූඩුක්කු වල ජ්‍යවත් වන ජනතාව කාලයක් තිස්සේ පුරුදු පුහුණු මූ ආවේණික හැසිරීම රටා හා ආකල්ප මෙන්ම උප

සංස්කීර්ණීන්ද එම ජනතාව සතුව පවතී. එවන් තත්ත්වයන් සමග දිවි ගෙවන ජනතාවගේ ජ්වන තත්ත්වය ඉහළ නැංමීම අරමුණු කරගෙන නාගරික නව නිවාස ව්‍යාපෘති ගොඩන්වා ඔවුන් ඒවායේ නැවත පදිංචි කරවීම කෙතරම් දුරකට ප්‍රතිඵලදායකයි යන්න කෙරෙහි අවධානය යොමු කළ යුතු වේ.

ශ්‍රී ලංකාවේ මැතකාලීන නිවාස ව්‍යාපෘතින් බොහෝමයක් වාණිජමය පරමාර්ථ මූලික කර ගනිමින් ක්‍රියාත්මක විය. ජනතාවට නිවාසයක් ලබා ගැනීම සඳහා දුරිය යුතු පිරිවැය අධික අගයකි. නිවාසයක නීතිත්තුකුල අයිතිය ලබා ගැනීම සඳහා වසර 20-30ත් අතර කාලයක් බලා සිටිය යුතු වේ. නව නිවාස ව්‍යාපෘති කුළින් පුද්ගලයින්ට නව නිවාසයක් ලබාදීම සිදු වුවද නිවාස ව්‍යාපෘති මගින් පුද්ගලයින් මත අමතර වියදීම රසක් පතින වී තිබේ. වර්ග අඩ් 500ක් වැනි කුඩා ඉඩ ප්‍රමාණයක් එක් නිවාසයක් සඳහා වෙන්කර තිබෙන අතර එක් නිවාසයක පවුල් 4-5ක් පදිංචි කරවා තිබේ. නොවන සිරස් පැල්පත් තබාත්තු කිරීමේ තත්ත්වයක් බොහෝ දුරට මෙවන් නිවාස ව්‍යාපෘති කුළින් විද්‍යාමාන වේ. එවන් තත්ත්වයන් තුළ නාගරික දිලිඹු කොටස් සඳහා සිදු කෙරෙන ඉදිරි නිවාස ව්‍යාපෘතිකරණ ක්‍රියාමාර්ග තවදුරටත් එලදායී සැලසුම් යටතේ දියත් කරලීමට පියවර ගත යුතු වේ. එහිදී එම සැලසුම් හෝතික හා ආර්ථික වශයෙන් පුළුල් රාමුවක් තුළ පිහිටා ක්‍රියාත්මක කළ යුතු වේ.

### නිගමනය

ලෝකයේ නාගරික දිලිඹු කොටස් සඳහා නිවාස ව්‍යාපෘතිකරණයේ ආරම්භය දිගු කාලපරාසයක් දක්වා විහිද යයි. මෙහිදී සංවර්ධනය වෙමින් පවතින්නා වූ රටක් වශයෙන් ශ්‍රී ලංකාවද විවිධ ප්‍රවේශයන් ඔස්සේ කාලානුරුපීව නාගරික දිලිඹු කොටස් සඳහා නිවාස ව්‍යාපෘතිකරණයන් දියත් කරන ලදී. නාගරික වටිනාකමින් ඉහළ හුම්ය අනවසර නිවාස ඉදිකිරීම් සඳහා යොදා ගැනීම වළක්වාලීම මෙන්ම ජනතාවට ප්‍රශ්නයක නිවාසයක වාසය කිරීමට අවස්ථාව සලසා දීම ශ්‍රී ලංකාවේ මැතකාලීන නාගරික දිලිඹු කොටස් සඳහා නිවාස ව්‍යාපෘතිකරණයේ මූලිකම අරමුණ වුවද එම ක්‍රියා මාර්ගයන්හි යම් යම් අඩුපූඩුවකා පවතී. නිවාස ව්‍යාපෘතිකරණයේ සාර්ථකත්වය රඳා පවතින ප්‍රධානතම සාධකය වන්නේ ආන්තික ජනතාව කෙතරම් දුරකට දනාත්මක ස්වරුපයකින් නව නිවාස කෙරෙහි අනුගත වෙනවාද යන්න මතයි. මෙහිදී අනුගත වීම සාර්ථකව සිදුවීමට නම් මෙය නැවත පදිංචි කරලීමක් ලෙසට නොව ආන්තික ජනතාව ආර්ථික, සමාජයීය වශයෙන් සවිබලකරණයට ලක්කරලීමක් සමග ක්‍රියාත්මක විය යුත්තකි. ඒ සඳහා නිසි සැලසුම් ක්‍රියාමාර්ග මස්සේ පුනරුත්ථාපන ක්‍රියාමාර්ග අනුගමනය කළ යුතු වේ. එසේම ආන්තික වුවන් සඳහා දියත් කරනු ලබන නිවාස ව්‍යාපෘති ලාභ අරමුණු කර නොගෙන ක්‍රියාත්මක නොවීය යුතුය. එවන් ක්‍රියාමාර්ග මගින් දිලිඹු ප්‍රජාව උදෙසා එලදායී නිවාස ව්‍යාපෘතිකරණයක් දියත් කරලීමට අවකාශය සැලසෙනු ඇති.

## ආග්‍රිත මූලාශ්‍ය

කොළඹ නගරය අස්ථි ආදායම් ජනාධාන තත්ත්ව වාර්තාව (1998), නාගරික සංවර්ධන අධිකාරීය.

ගනේපාල, එ.එච. (2004), "බස්නාහිර නිවාස ගැටුපු හා ඒ සම්බන්ධ ගෙන ඇති පියවර", ආර්ථික විමුණුම, ජනවාරි/මාර්තු කළාපය.

පෝකීම්, එච.එ. (1976), "ශ්‍රී ලංකාවේ නිවාස ප්‍රතිපත්තිය", ආර්ථික විමුණුම-වෙළුම 02.

දෙශෙරගාඩ, කේ. (2004), "මූලික අයිතිවාසිකමක් හා ආංශික ප්‍රතිපත්තියක් වශයෙන් නිවාස", ආර්ථික විමුණුම, ජනවාරි/මාර්තු කළාපය.

මහින්ද එන්තන- නව ශ්‍රී ලංකාවක් කරා දස අවුරුදු දැක්ම: සංවර්ධන ප්‍රතිපත්ති රාමුව 2006-2016 (2005), ජාතික ක්‍රම සම්පාදන දෙපාර්තමේන්තුව, කොළඹ.

රත්නායක, ආර්.එම.කේ. (2009), ජනාධාන අධ්‍යයනය, කර්තා ප්‍රකාශන.

සේනානායක, එම්.එ.ඩී. (1996), "නාගරික දිලිංග කොටස්වල තත්ත්වය නගාසිටුවීම: ක්‍රියාකාරී වැඩසටහන් හා ප්‍රතිපත්ති", ආර්ථික විමුණුම, මාර්තු කළාපය.

*Housing Development in Sri Lanka 1971-1981*, MARGA Institute, Colombo.

*Housing in Sri Lanka, 1976*, Marga Publications, MARGA Institute, Colombo.

Peiris, G.H. (2006), *SRI LANKA; Challenges of the New Millennium*, Kandy Books, Kandy.

Keerthisinghe, (Wednesday, July 23, 2014), From URBANGHETTOS TO HOUSING IN COLOMBO

<http://www.housingpolicy.lk/index.php/resource-legislation/joomla-users-2>

[Accessed 05.August.2015]

<http://www.unhabitat.lk/downloads/wurbanpolicy.pdf> [Accessed 07.August.2015]